

නීතර අසනු ලබන ප්‍රශ්න

තොරතුරු එකතු කරන අවස්ථාවේ පත්‍රිකා පුරවන්නේ අතින්ද නැතිනම් ටයිප් කරලාද?

වඩාත් ගැලපෙන ක්‍රමය තෝරාගැනීම ඒ ඒ කණ්ඩායම් වලට බාරයි. සම්මුඛ සාකච්ඡා පවත්වන ඇතැම් අවස්ථාවලදී තාක්ෂණය කතාබහට බාධාවක් විය හැකි නිසා අතින් ලියන එක වඩාත් පහසුයි. ඒත්, ඔබ අපට අන්තිමට ලබා දිය යුත්තේ දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් XL ලේඛනයක ටයිප් කරන ලද තොරතුරුයි.

තොරතුරු එකතු කළ යුත්තේ ඉංග්‍රීසියෙන්ද, සිංහලෙන් ද?

සිංහල නම් වඩාත් හොඳයි. එහෙත් දෙකම ප්‍රයෝජනවත්.

මියගිය අයට අමතරව අතුරුදහන් සහ ආගිය අතක් නැති අයත් සඳහන් කරනවාද?

සියලු දෙනාම ඇතුළත් කරන්න. එහෙත්, අතුරුදහන් හෝ ආගිය අතක් නැති අය සහ මියගිය බව දන්නා අය පැහැදිලිව වෙන්කර දැක්විය යුතුයි.

යම් පුද්ගලයකු මියගිය බව මා විසින් වාර්තා කර තිබියදී තවත් කෙනෙකුත් ඒ පුද්ගලයා ගැන වාර්තා කිරීම ප්‍රශ්නයක්ද?

නැහැ. ඇත්තටම මෙය අපට ඉතා ප්‍රයෝජනවත්. කිහිප තැනක සඳහන් වීම ගැටළුවක් කරගන්න එපා!

අවසන් නම් ලැයිස්තුවේ පිටපතක් අපිටත් දෙනවාද?

ඔබ දායක වූනොත්, මියගිය අයගේ ඒකාබද්ධ නම් ලැයිස්තුවක් අපි ඔබට ලබා දෙනවා. දත්ත එකතු කළ අයගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීම සඳහා මූලාශ්‍ර වල අන්‍යෝන්‍යව සඳහන් කෙරෙන්නේ නැත.

ඔබ සටන්කාමීන් සහ සාමාන්‍ය වැසියන් අතර වෙනසක් දක්වන්නේ නැත්තේ ඇයි?

ආයුධ සන්නද්ධ සිටියේ කවුද, සටනේ යෙදී සිටියේ කවුද, සාමාන්‍ය වැසියා කවුද එහෙමත් නැතිනම් වෙනත් තත්වයක සිටියේ කවුද යන්න සහතික කිරීම මේ අවස්ථාවේ අසීරු කටයුත්තක් නිසායි. වයස අනුව දත්ත බෙදා වෙන්කොට දක්වන ක්‍රම තිබේ. ළදරුවන් සහ වැඩිහිටියන් පැහැදිලිවම සටන්කරුවන් නොවේ.

භාමනින් හෝ අසනීපයෙන් කිසිවකු සටන් බිමේ මිය ගියා නම්?

අපි වඩාත් උනන්දු වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් සිදුවූ මරණ ගැන විනා පොදුවේ සිදුවූ මියයාම් ගැන නොවේ. කුසගින්නෙන් හෝ අසනීපයෙන් මියගිය අය ඇතුළත් කිරීම අවශ්‍ය නම්, එම හේතු ප්‍රචණ්ඩ ක්‍රියා වලින් සිදුවූ මරණ වලින් පැහැදිලිවම වෙන් කොට දැක්වීම වැදගත්.

යම් කිසිවකු රැඳවුම් කඳවුරකදී හෝ කැරැල්ලෙන් පසු රඳවා සිටියදී මියගියා/ අතුරුදහන් වූනා නම්?

අපේ ප්‍රධාන කටයුත්ත වන්නේ සිදුවීම් වල දින හඳුනා ගැනීමයි. එහෙමත් නැතිනම්, අඩුම වශයෙන් ඒවා 1989 නොවැම්බර් මාසයෙන් පසු සිදුවූ බව දක්වන්න. එක් එක් පුද්ගලයාගේ මරණය හෝ අතුරුදහන් වීම සිදුවූ දිනය ඉතාමත් වැදගත්.

1983 සිට සිදුවූ සියලු මරණ ඔබ එකතු කරන්නේ ඇයි?

නායයික වශයෙන් ගත්කල, ඒ තරම් අතීත කාලයක් දක්වා ගණන් බැලීමේ හැකියාවක් ඇති නිසා. කෙසේ වෙතත්, එය රඳා පවතින්නේ දත්ත වල ගුණාත්මක භාවය මතයි. අපි විවිධ කාල වකවානු සම්බන්ධයෙන් තක්සේරු කිරීමක් කරනවා. පුළුවන් තරම් අතීත දත්ත ලැබුණු තරමට, අතීතය පිළිබඳ තක්සේරුවක් කිරීමේ හැකියාවක් ලැබෙනවා.

තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දැනට පවතින වඩාත් හොඳ ආකෘතියක් තිබේද? XL සටහනක් නොවේ නම් වෙනත් ක්‍රමයක් තිබේද?

පාවිච්චිය සඳහා XL සැකිල්ලක් සකස් කර තිබේ. දත්ත ඒ ආකෘතියට නැතිනම්, කරුණාකර ඔබ වෙත දත්ත තිබෙන ආකාරයට එවන්න. අපිට ඒවා විධිමත්ව සකස් කරගත හැකියි.

මියගිය අයගේ පින්තූර අවශ්‍යද?

කරුණාකර එවන්න. ඒත්, මළ සිරුරු වල ඡායාරූප නොවේ. ඔවුන් ජීවත්ව සිටි කාලයේ ඡායාරූප එවන්න. එමගින් ඔවුන් ජීවතුන් අතර සිටි බව තහවුරු කර ගත හැකි අතර සමාන නම් සහිත වෙනත් පුද්ගලයන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට උපකාර වෙයි.

අවසන් දිනය කවදාද?

2019 මාර්තු 30.

අවසානය